

# සුදුසුකම් ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නොමිලයේ දන්ත සෞඛ්‍ය සේවාව

ඔන්ටේරියෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි දන්ත සෞඛ්‍ය වැඩසටහන මගින් සුදුසුකම් ලද සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහලම තත්ත්වයේ දන්ත සෞඛ්‍ය සේවාවක් සපයනු ලබයි.

## සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?

ඔබ සුදුසුකම් ලබන්නේ:

- ඔබට වයස අවුරුදු 65 හෝ ඊට වැඩිනම්
- ඔබ ඔන්ටේරියෝ හි පදිංචිකරුවෙක් නම්
- තනි පුද්ගලයෙක් ලෙස වාර්ෂික ආදායම \$22,200 හෝ ඊට අඩුනම් හෝ යුවලක් නම් දෙදෙනාගේම වාර්ෂික ආදායමේ එකතුව \$37,100 හෝ ඊට අඩුනම්
- වෙනත් කිසිදු ආකාරයක දන්ත සෞඛ්‍ය ප්‍රතිලාභයකට හිමිකම් නොකියයි නම් (උදා. පෞද්ගලික රක්ෂණවරණ හෝ අනෙකුත් රජයේ වැඩසටහන්)

## මා හට දන්ත සෞඛ්‍ය සේවාව ලබාගත හැක්කේ කොතැනින්ද?

පොදු සෞඛ්‍ය ඒකක සහ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථාන (සී.එච්.සී.), ආදිවාසී ("aboriginal") සෞඛ්‍ය පිවිසුම් මධ්‍යස්ථාන (ඒ.එච්. සී.), ඒ සමගම එක එක ප්‍රදේශයන්හි ඇති ජංගම දන්ත සෞඛ්‍යාගාර හරහා දන්ත සෞඛ්‍ය සේවාව සපයයි.

## ආවරණය වන සේවාවන් කවරේද?

- පරීක්ෂණ කිරීම සහ වාර්තා ලබාදීම
- නිවාරණ සේවාවන්
- දත් කුහර සහ කැඩුණු දත් නැවත සකස්කිරීමේ සේවාවන්
- එක්ස් කිරණ පරීක්ෂා
- දත් හෝ අසාමාන්‍ය පටක ගැලවීම සඳහා මුඛ ශල්‍යකර්ම

- නිර්වින්දනය
- ආසාදන සහ වේදනාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා එන්ඩොඩොන්ටික් සේවාවන්
- විදුරුමස් ආසාදන සහ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා වරින් වර පවත්වන සේවාවන්

## කෘත්‍රීම දත් කුට්ටම්?

දත් විකෘතිත නිවැරදි කිරීමේ සේවාවන්, කෘත්‍රීම දත් කුට්ටම් වැනි දෑ, මද වශයෙන් ආවරණය කරයි. කරුණාකර වැඩි විස්තර සඳහා ඔබගේ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය ඒකකය අමතන්න.

## මම අයදුම් කරන්නේ කෙසේද?

ඔන්ටේරියෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි දන්ත සෞඛ්‍ය සේවාව සඳහා අයදුම් කිරීමට ආකාර කිහිපයක් :

- ඔන්ලයින් අයදුම් කිරීම සඳහා [ontario.ca/SeniorsDental](http://ontario.ca/SeniorsDental) වෙත පිවිසෙන්න
- මුද්‍රණය කර, එය පුරවා, අයදුම්පත තැපැල් කරන්න
- ඔබගේ ප්‍රාදේශීය පොදු සෞඛ්‍ය සේවා ඒකකය හෝ සී.එච්.සී. හා සහභාගිවීම හෝ ඒ.එච්.සී. වෙත පිවිස අයදුම්පතක් ලබාගෙන සහ/ හෝ ඔබගේ අයදුම්පත සම්පූර්ණ කිරීමට සහාය ලබාගන්න.

## මා හට අනුමැතිය ලැබුණහොත් සිදුවන්නේ කුමක්ද?

ඔබගේ අයදුම්පතට අනුමැතිය ලැබුණහොත්, ඔබට දන්ත කාඩ්පතක් සහ පිළිගැනීමේ පැකේජයක් තැපැල් කරනු ලබයි. සේවාවන් ලබාගැනීම සඳහා, එම කාඩ්පත එම සේවාවන් සපයන පොදු සෞඛ්‍ය ඒකකය, මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය, හෝ ආදිවාසී (Aboriginal) සෞඛ්‍ය ප්‍රවේශ මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන්න.

මෙම වැඩසටහන සඳහා දිගටම සහභාගිවීමට ඇති හැකියාව, හෝ වැඩසටහනට නැවත අයදුම් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සෑම වසරකදීම ඔබට දැනුම් දෙනු ලබයි.

## මට උදවු අවශ්‍ය නම්?

අමතන්න 416-916-0204  
 ගාස්තු රහිත ඇමතුම් 1-833-207-4435  
 ටීටීවයි 1-800-855-0511